

දුරකථන) 0112669192 , 0112675011
ජෙතාකෘතපොසි) 0112698507 , 0112694033
Telephone) 0112675449 , 0112675280

සංස්කරණ) 0112693866
පෙක්ස්) 0112693869
Fax) 0112692913

විද්‍යුත් තපෑල) postmaster@health.gov.lk
මින්නැගුෂල මුක්සා)
e-mail)

වෙබ් අඩවිය) www.health.gov.lk
ඩිජ්‍යෝනික්ස්)
website)



සුවසිරිපාය
සුවසිරිපාය

SUWASIRIPAYA

සෞඛ්‍ය අමාත්‍යාංශය
ස්කාතාර අමාත්‍යාංශ
Ministry of Health

මගේ අංකය)
எண்டு නිල)
My No.) CF/EXW/08/2021
චැවූ අංකය)
உமது නිல)
Your No. :)

දින) 2021/08/...
திகதி)
Date)

පොදු වකුලේල ලිපි අංක : 02 - 64/ පු.21

පළාත් සෞඛ්‍ය ලේකම්වරණ,
නියෝජන අධ්‍යක්ෂ ජනරාල්, ඉ ලංකා ප්‍රජාත්‍යා රෝහල,
පළාත් සෞඛ්‍ය යෝජන අධ්‍යක්ෂවරණ,
රේඛිය අමාත්‍යාංශය යටතේ ගැනීන සියලුම රෝහල් අධ්‍යක්ෂවරණ
ප්‍රාදේශීය සෞඛ්‍ය යෝජන අධ්‍යක්ෂවරණ,
පළාත ආයතන ප්‍රධානී.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ විධායක යේවා ගණය SL – 1 – 2006 වැටුප් පරිමානය නියමකර ඇති (නිති තිලභාරී) තනතුරු සඳහා වන තේවන කාර්යක්ෂමතා කඩුම් පරීක්ෂණය – 2021

සෞඛ්‍ය අමාත්‍යාංශයේ විධායක යේවා ගණය SL – 1 – 2006 වැටුප් පරිමානය නියමකර ඇති නිති තිලභාරී තනතුරු උග්‍රය වි විසර පහක් (05) ගතවීමට පෙර සමත් වියයුතු වන කාර්යක්ෂමතා කඩුම් විනාගය සිංහල, ඉංග්‍රීසි හා දෙමළ මාධ්‍ය වලන් පවත්වනු ලබන බව මෙයින් තිවෙදනය කරනු ලැබේ. විනාගය පවත්වනු ලබන දිනය, ස්ථානය හා වේලාව ප්‍රවේශ පත්‍රයේ සඳහන් කරනු ඇත.

02 සුදුසුකම්

මෙම විනාගයට අයදුම්කළ හැකික් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විධායක යේවා ගණය SL – 1 – 2006 වැටුප් පරිමානය නියමකර ඇති නිති තිලභාරී තනතුරු I ග්‍රේනියට උග්‍රය වි විසර පහක් (05) ගතවීමට පෙර සමත් වියයුතු වන කාර්යක්ෂමතා කඩුම් විනාගය සිංහල, ඉංග්‍රීසි හා දෙමළ මාධ්‍ය වලන් පවත්වනු ලබන බව මෙයින් තිවෙදනය කරනු ලැබේ. විනාගය පවත්වනු ලබන දිනය, ස්ථානය හා වේලාව ප්‍රවේශ පත්‍රයේ සඳහන් කරනු ඇත.

යැයු : - 2021.06.30 දින වන විට I ග්‍රේනියට පත්කර අදාළ පත්වීම් ලිපිය ලබා ඇති තිලභාරීන්ගේ අයදුම්පත් පමණක් මා වෙත එවිට කටයුතු කරන්න.

03. අයදුම්පත්

මෙම වකුලේල ලිපිය අවසානයේ දක්වා ඇති ආකෘතිය අනුව අයදුම්කරුවන් විසින් සකස් කරගනුයුතු අයදුම්පත් ආයතන ප්‍රධානීය මෙන්, කොළඹ 10, ප්‍රජන බ්ලේගම වීමලවාග නිම් මාවත, අංක 385, "සුවසිරිපාය" සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (විනාග) වෙත 2021.09.10 දින තො පිට පෙර ලැබෙනයේ මියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. සැම අයදුම්පතකම දක්වා ඇති තොරතුරු තිවෙදු බව ආයතන ප්‍රධානීය විසින් සහෙක කර තිබිය යුතුය. තම අයදුම්පත සමග රාජකාරී ලිපිනය තො පොදුගැලුක ලිපිනය මියන ලද රු.45.00 ක් වටිනා මුද්දර අභ්‍යන්තර 9 × 4 ප්‍රමාණයේ මුදුම් කවර දෙකක් එවිය යුතුය. ප්‍රමාද වි ලැබෙන අයදුම්පත්ද, අයම්පුර්න තො වැරදි සහිත වන අයදුම්පත්ද නවත දැනුම් දීමින් තොරවී ප්‍රතික්ෂේප කරනු ලැබේ.

යැයු : ආදර්ය අයදුම්පතහේ ආකෘතියට අනුව, අයදුම්පතුය A⁴ කඩුලුකියක පළමු පිටුවේ අංක 01 සිට 04 දක්වාත් දෙවන පිටුවේ අංක 05 සිට 08 දක්වාත් සකස් කළ යුතුය. ඉගින් ආකෘතියට අනුකූල තොවග සියලුම අයදුම්පතු තැවත දැනුම් දීමකින් තොරවී ප්‍රතික්ෂේප කරනු ලැබේ.

04. විහාග ගාස්තු

- I. විනාගයට පළමු වන වතාවට ඉඩිරිපත් වන අයදුම්කරුවන් විනාග ගාස්තු වලින් තිදුනක් කරනු ලබේ. අනෙකුත් අයදුම්කරුවන් එක් විෂයකට රු. 25/- බහින් අවලංගු නොකළ මුද්දර ඉල්ලුම් පත්‍රයේ අලවා තමන්ගේ අත්සන භා දිනය යොදා අවලංගු කළයුතුය.
 - II. කිහිපු කරනුක් මත මෙයේ ගෙවන ලද විනාග ගාස්තු වෙනත් විනාගයක් සඳහා මාරු කිරීමක් හෝ ආපසු ගෙවීමක් දියුකරනු නොලබේ.

05. විභාගයට අයුලත් කර ගැනීම.

- I. පිළිගත් අයදුම්පත් සඳහා අපේක්ෂණයන්ට ප්‍රවේශපත් නිකුත් කරනු ලැබේ. මම ප්‍රවේශපත් නියමිත පරිදි සම්පූර්ණ කර විනාග ගාලුධිපති වෙත ඉදිරිපත් කළ යුතුය. එසේ නොමැතිව විනාගයට පෙනී සිටිමට ඉඩිදෙනු නොලැබේ.
 - II. විනාග අපේක්ෂක / අපේක්ෂකාවන් විසින් විනාග ගාලුව තැලදී විනාග ගාලුධිපතිට ස්වකිය අනන්තතාවය තහවුරු කළ යුතුය. ඒ සඳහා පහත දැක්වෙන මූකියාවේ අනුරිත් එකක් ඉදිරිපත් කළයුතුය.

(අ) පාරිඛ හයුනුම්පත
 (ආ) සොඩ්ස අමානතාංශය නො රට අදාළ ආයතනයක් මගින් විධිමත් ලෙස නිකුත් කරන ලද හයුනුම්පත
 (ඇ) වලංගු වියදුරු බලපත්‍රය
 (ඈ) වලංගු විදේශ ගමන් බලපත්‍රය

06. විභාග පරීපාටය

මෙම විභාගය කළමනාකරණය සම්බන්ධයෙන් වන ලිඛිත පරීක්ෂණයකින් සමන්විත වේ. කාලය පය 03කි. මුළු ලකුණු 100 දී. සැමත්වීම සඳහා අවම වගයෙන් ලකුණු 40% ක් ලබාගත යුතුය.

07. විශය නිරද්ධ මාලාව

07.1 1. කළමනාකරණ ප්‍රයෝග පත්‍රය

මෙම පූර්ණ පාඨය රුවනු මාලිලියේ පූර්ණ 08 කින් සැමත්වීය. එහින් ඩිනැම පූර්ණ 05 කට පිළිබඳ දක්වය යුතුය.

විෂය නිර්ලේගය:-

- i කළමනාකරණ මූලධර්ම
 - ii කළමනාකරණ ශ්‍රීතයන්
 - iii සහගාගේව කළමනාකරණය
 - iv කළමනාකරණ පරිසරය

08. විභාග සම්බන්ධ රෙගුලකි අනුගමනය කිරීම

අපේක්ෂකයින් විසින් වෙනත් අපේක්ෂකයෙකුගේ උත්තර පුරායින් හෝ කුමන හෝ පොතකින්, හෝ කවර ආකාරයක සටහන් සහිත කොලයකින්, හෝ වෙනත් කිසිවකින් හෝ ගෙන බල උත්තර මිටිම තහනමිය. වෙනත් අපේක්ෂකයෙකුගේ උත්තර පුරාය දෙය බලුමද නොකළ යුතුය. එසේම වෙනත් අයදුම්කරවෙකුට උදුව කිරීමෙන් හෝ වෙනත් අයදුම්කරවෙනුගේන් හෝ පුද්ගලයෙකුගේ උදුව බැංගතිමෙන්ද වැළකි සිටිය යුතුය. තවද ජාගම, උරකාවන හා ඒ හා සමාන සහිතිවේදන හා විද්‍යුත් උපකරණද හාවතා කිරීමෙන් වැළකි සිටිය යුතුය. මෙම නිති කඩ කරනු ලබන ඕනෑම අපේක්ෂකයෙකු දඩවම් ලබාමට යටත් වනු ඇත.

09.

කරුණෙන්) කර මෙම වනුලේඛ ලිපියේ අඩංගු දී ඇත ආයතනයේ සේවයේ නිසුළු සියලුම විධායක දේවා ගෙනය (තිනි නිලධාරීන්) SL – 1 – 2006 වැටුප් පරිමාතුය නියමකර ඇති 02 ජේදයේ කුඩාත් තහනුරු වල නිලධාරීන්ගේ දැනගතිමට සැලස්වන්න. (මෙම තොරතුරු www.health.gov.lk වෙති අධිවියෙන්ද ලබාගත ගැනීය.)

සය.යු - මෙම වකුලේල ලිපියේ කිංහල, දෙමලු සහ ඉංග්‍රීසි නිවේදනයන්ට පාඨ අතර යම් අනුකූලතාවයක් මතුවුවගැනී කිංහල මාධ්‍ය විනාශ නිවේදනය බලපෑවන්වේ.

✓ විජිත ව්‍ය. ගමගේ
සියලුරා අධිකරණ ප්‍රතිපූර (පැවත්) II
සෞඛ්‍ය අමුද්‍යා තුවානුගා
“දැවැතිරුවා”
කොටස් 10

ව්‍යුතික එවි. හෙමගේ
නියෝජන අධ්‍යක්ෂ ජනරාල් (පාලන) II
ලේකම් වෙනුවට
සොඩිය ප්‍රමාණය යොදා

ආදර්ශ අයදුම්පත

සොබඳ අමාත්‍යාංශයේ විධායක දේවා ගණය SL - 1 - 2006 වැවුත් පරීමාත්‍යය නියමකර ඇති නිලධාරී තනතුරු කළහා වන ගෙවන කාර්යක්ෂමතා ක්‍රිඩ්ම් පරීක්ෂණය - 2021

01. (අ) (i) අයදුම්කරුගේ සම්පූර්ණ නම (සිංහලෙන්).....

(ii) අයදුම්කරුගේ සම්පූර්ණ නම (ඉංග්‍රීසි කැපිටල් අකුරින්)

(iii) මුලකුරු සමහ නම (සිංහලෙන්)

(iv) මුලකුරු සමහ නම (ඉංග්‍රීසි කැපිටල් අකුරින්)

(අ) (i) I ග්‍රේනියට උසස් කළ / අන්තර්ග්‍රහනය කළ ලිපි අංකය :-.....

I ග්‍රේනියට උසස් කළ / අන්තර්ග්‍රහනය කළ දිනය :-

(ii) දැනට ලබන වර්ෂික වැවුප

(iii) පාතික හැඳුනුම්පත් අංකය

--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--

(iv) ජ්‍යෙෂ්ඨ දුරකථන අංකය

--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--

02. (අ) දැනට සේවය කරන ආයතනය :-

(අ) එම ආයතනය අයත්වන්නේ - මධ්‍යම රුපයට -

- පළාත් සභාවට -

(අ) පළාත් සභාවේනම් අදාළ පළාත

(අ) එය ආයත් දිස්ත්‍රික්කය

(ඉ) විනාග ප්‍රවේශ පත්‍රය එවිම කළහා නිවැරදිව හා පැහැදිලිව ලිපිනය ලියන ලද 9"X4" ප්‍රමාණයේ රු.45.00 ක මුද්දර අලවු ලියුම් කවර 02 ක් අයදුම්පතට අමුණන ලද්දේද?

(ඇ) 01. තැපැල් ලිපිනය (සිංහලෙන්)

.....

02. තැපැල් ලිපිනය (ඉංග්‍රීසි කැපිටල් අකුරින්)

.....

03. විනාගයට පෙනී සිටින මාධ්‍යය - කිංහල/ ඉංග්‍රීසි/ දෙමළ

04. (අ) මිට ප්‍රවීත මෙම විනාගයට පෙනී සිටියේද?

(අ) අයදුම්පත් ඉඩිපත් කරන්නේ ප්‍රවීත වරට නොවේ නම් මුද්දර අලවා තිබේද?.....

මුද්දර කොටුව

05. අයදුම්කරුගේ සහතිකය

මගේ දැනුම හා විශ්වාසය පරිදි.

- (i) මෙම අයදුම් පත්‍රයේ සඳහන් කර ඇති තොරතුරු සහස බවත්, මෙම විභාගයට මා පෙනී සිටින්නේ ප්‍රථම වනාවට බැවින් විභාග ගැස්තු ගෙවීම අනවශ්‍ය බවත්/ ප්‍රථම වනාවට නොවන බැවින් රු.ක් වටිනා මුද්දර අලවා ඇති බවත්, මෙම අයදුම් පත්‍රයට මා විසින් අලවා ඇති මුද්දර අවලංගු කිරීමට වලංගුවූ පාවිච්චි නොකරන ලද මුද්දර බවත්, ප්‍රකාශ කරමි.
- (ii) සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විභාග පිළිබඳව පනවා ඇති නිතිරිත වලට එකතුව ත්‍රිය කිරීමටත්, මෙම විභාගය පිළිබඳ ව්‍යවස්ථාව අනුව මා තුළුදුස්සු බව පෙනී ගෙහෙන්, මගේ විභාග අපේක්ෂකත්වය අවලංගු කිරීමට ගනු ලබන ක්‍රියාත්මක මම එකතුව වන බවත් මෙයින් ප්‍රකාශ කරමි.

දිනය
.....

අයදුම්කරුගේ අත්සන

පොදුගෙක ලිපිගොනු තාර විෂය නිළධාරියාගේ / නිළධාරිතියාගේ සහතිකය

06. මෙම අයදුම්පත් හාර ගන්නා අවසාන දිනයට පෙර මා වෙත හාරදුන් බවත්, පොදුගෙක ලිපිගොනුවේ ඇති තොරතුරුවලට අනුව අයදුම්කරු විසින් නිවැරදිව මෙම අයදුම්පත්‍රය සම්පූර්ණ කර ඇති බවත්, මෙම අයදුම්පත් පිටපතක් පොදුගෙක ලිපිගොනුවට ගොනු කළ බවත් සහතික කරමි.

දිනය
.....

තම සහ අත්සන

07. ආයතන ප්‍රධානියාගේ සහතිකය

.....මහතා/ මහත්මිය / මහත්මිය නිළධාරියෙකු වශයෙන් මෙම ආයතනයේ සේවය කරන බවත් අයදුම්පත් ඇතුළත් කර ඇති තොරතුරු නිවැරදි බවත්, අයදුම්කරු විභාගයට පෙනී සිටින්නේ ප්‍රථම වනාවට බවත් / ප්‍රථම වනාවට නොවන බවත්, විභාගයට පෙනී සිටීමට සුදුසුකම් ලබා ඇති බවත්, රු.ක් වටිනා මුද්දර මෙම අයදුම්පත්‍රයට අලවා ඇති බවද/ මුද්දර ඇලුවීම අනවශ්‍ය බවද අයදුම්පත් දී තිබෙන තොරතුරු අයදුම්කරුගේ පොදුගෙක ලිපිගොනුවේ ඇති තොරතුරු අනුව නිවැරදි බවත්, මා ඉදිරිපිටවදී අත්සන් කළ බවත් සහතික කරමි

දිනය
.....

ආයතන ප්‍රධානියාගේ අත්සන
[රඛර් මුද්‍රාව තැබිය යුතුය]

08. විමධ්‍යගත කොට්ඨාග / විශේෂිත වනාපාර ප්‍රධානියාගේ සහතිකය

.....මහතා / මහත්මිය / මහත්මිය නිළධාරියෙකු වශයෙන් මගේ ආයතනයේ සේවය කරන බවත් අයදුම්පත් දී තිබෙන තොරතුරු අයදුම්කරුගේ පොදුගෙක ලිපිගොනුවේ ඇති තොරතුරු අනුව නිවැරදි බවත් මෙම විභාගයට පෙනී සිටීමට ඔහුට / ඇයට සුදුසුකම් ඇති බවත් සහතික කරමි.

දිනය
.....

විමධ්‍යගත කොට්ඨාග
විශේෂිත වනාපාර
ප්‍රධානියාගේ අත්සන
(මුද්‍රාව තැබිය යුතුය)

(අනවශ්‍ය කොටස් කපා නැරින්න)